

2018 සැප්තැම්බර් 11, ශ්‍රී ලංකාව දුත මෙහෙය අවසන ප්‍රකාශය

විදේශ ගාය බලපෑම් සහ සියලු මානව අධිකාරීකම්, විශේෂයෙන්ම ආර්ථික, සමාජ සහ සංස්කෘතික අධිකාරීකම් පූර්ණයෙන් භූත්ති විදීම පිළිබඳව රාජ්‍යයන්ගේ ජාත්‍යන්තර මූල්‍ය බැඳීම හා සම්බන්ධ වෙනත් කරුණු පිළිබඳ එක්සත් ජාතින්ගේ ස්වාධීන විශේෂයෙන් ජ්‍යවාන් පැබැලෝ බොහෝස්ලවිස්කි මහතා සිය ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව (2018 සැප්තැම්බර් 311)

2018 සැප්තැම්බර් 11 කොළඹ, ශ්‍රී ලංකාව

2018 සැප්තැම්බර් 3 දින ආරම්භ කළ මගේ ශ්‍රී ලංකා සංචාරය අදින් අවසන් කරමි. පළමුවෙන්ම සංචාරයට පෙරත් සංචාරය තුළදීන් පූර්ණ සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකාණ්ඩුවට ස්තූති කිරීමට කැමැත්තෙමි. මා සමග බෙදාහදා ගත් සියලු තොරතුරුවලටත්, සංචාරයට එක් වූ නොයෙකුත් දෙනාගේ සියලුම දැක්ම හා අදහස් ප්‍රවමාරු කර ගැනීම ගැනත් මගේ කෘතයූතාවය පුද කරනු කැමැත්තෙමි. මෙම දුත මෙහෙයට සැපයුම් සංචාරන සහාය ලබා දුන් එක්සත් ජාතින්ගේ දේශීය කණ්ඩායමටත් මගේ ස්තූතිය පුද කරනු කැමැත්තෙමි.

එක්සත් ජාතින්ගේ මානව අධිකාරීකම් යාන්ත්‍රණ සහ විශේෂයෙන් විශේෂ ක්‍රියා පරිපාලි සමග ශ්‍රී ලංකාණ්ඩුව දක් වූ නිර්මාණාත්මක සහයෝගීතාවය ඉස්මතු කර දක්වීමට මම මෙය අවස්ථාවක් කර ගැනීමට කැමැත්තෙමි. මැත වසරවලදී අධිකාරී බලය (mandate) ඇති මගේ සගයන්ට ආණ්ඩුවේ ආරාධනයෙන් සංචාරය කිරීමට අවස්ථාවක් ලබා දීම ද අගය කළ යුතුය.

සමහර ප්‍රතිසංස්කරණ භදුනා ගැනීමට සහ මානව අධිකාරීකම් දාජ්ධී කෝණයකින් සමාජ සහ ආර්ථික ක්ෂේත්‍රවල ප්‍රගතිය ස්ථාවර වූයේ කෙසේ ද යන්න පරික්ෂා කර බැලීමට ද මෙම සංචාරයෙන් මට අවස්ථාවක් ලැබේ. මෙම සංචාරය මූල්‍යෝගීම පැවති අරමුණක් වූයේ සියල්ලන් ඇතුළත් වන වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ආර්ථික සංවර්ධනය නගා සිටුවීම ඉලක්ක කර ගෙන මැතක දී හදුන්වා දුන් ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවේ සියලු දෙනා සඳහාම ආර්ථික, සමාජ සහ සංස්කෘතික අධිකාරීකම් සාක්ෂාත් කර ගැනීමට පරිවර්තනය වූයේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම ය.

මෙම සංචාරයේ එකිනෙක හා බැඳුණු අරමුණු හතරකි: අ) මානව අධිකාරීකම් සාක්ෂාත් කර ගැනීමේ දී රාජ්‍ය ගාය, ව්‍යුහාත්මක ගැලපීම්, බඳු ආදායම ස්ථාවර කිරීම සහ අනෙකුත් ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිවල බලපෑම පරික්ෂා කිරීම, ආ) නීති විරෝධී මූදල් ගලා යැමි සීමා කිරීමට ආණ්ඩුව ගත් ප්‍රයත්න තක්සේරු කිරීම, ඇ) ශ්‍රී ලංකාවට ලැබුණු ජාත්‍යන්තර සංචාරය ආධාර සහ ගාය බලපෑම මානව අධිකාරීකම් දාජ්ධී කෝණයකින් විශ්ලේෂණය කිරීම සහ ඇ) මූල්‍ය අංශයේ විශේෂයෙන්ම ක්ෂේද මූල්‍ය පොලී අනුපාත තුළ මානව අධිකාරීකම් ප්‍රමිතින් අන්තර්ගත කිරීමට ආණ්ඩුව යොදා ගත් උත්සාහ අධ්‍යයනය කිරීම ය.

සාර්ථක ආර්ථිකය, මූල්‍ය සහ මානව අධිකාරීකම්

ඡාය, අයවැය සහ මානව අධිකාරීකම් එකිනෙකට බැඳෙන්නේ කෙසේද යන්න ඉස්මතු කිරීමෙන් පටන් ගැනීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකාව 1980 ජ්‍යනි මාසයේ දී අපරානුමත කළ ආර්ථික, සමාජයේ සහ සංස්කෘතික අධිකාරීකම් පිළිබඳ අන්තර්ජාතික සන්ධානය අනුව, රාජ්‍යයන් තමන් සතුව ඇති සම්පත්

උපරිම ආකාරයෙන් යොදවා ආර්ථික, සමාජයේ සහ සංස්කෘතික අයිතිවාසිකම් ප්‍රගතිගාමීව සාක්ෂාත් කර ගැනීමට පියවර ගැනීමට බැඳී සිටී. එනම්, රාජ්‍ය මූල්‍ය පියවර ගැනීමේ දී වෙනත් කරුණු අතර ආභාර, ජලය, සනීපාරක්ෂාව, ප්‍රමාණවත් නිවාස, සෞඛ්‍යය, යුක්තිය ලබා ගැනීමේ අවස්ථා ඇතුළත් සියලු මානව අයිතිවාසිකම් කෙරේ බලපැමක් ඇතිවිය හැකි ආකාරයට සමාජ වියදුම් ප්‍රතිපාදනය බලපැමක් විය යුතුය.

ගැටුම අවසාන වෙත්ම සහ ඒ සමග බැඳුණු ප්‍රතිසංඝාත ක්‍රියාවලියෙන් රටේ තව ආර්ථික අවස්ථා, ආර්ථිකය නාගා සිවුවීමට ගත් පියවර මෙන්ම වෙනත් කරුණු අතර සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ගත් පියවර වැදගත් රාජ්‍ය ආයෝජන වැඩි සටහන් සහ ආර්ථික පියවර බවට පරිවර්තනය විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිරදේශ කළ ආකාරයට ආණ්ඩුව තෝරා ගත් උපාය මාර්ගය වූයේ මූල්‍යමය සහ බාහිර මුදල් ප්‍රතිපත්තිය සහ බාහිර අංශ ගක්තිමත් කිරීමෙන් ආර්ථිකය ස්ථාවර කිරීමය. ඔවුන් අදහස් කරන ආකාරයට විදෙස් ගෙය ගැනී හා වාය මෙම ඉලක්කය සපුරා ගැනීමට ඉවහල් වනු ඇත. මෙම උපාය මාර්ගයට ආර්ථිකය ස්ථායි කිරීම හා බැඳුණු දුවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට මුදල් සැපයීමෙන් තිරසාර වර්ධනය ප්‍රවර්ධනය කරන හිතකර පරිසරයක් නිර්මාණ කිරීම ද ඇතුළත් වේ. පසුගිය වසරවල ශ්‍රී ලංකාවේ රාජ්‍ය ගෙය සැලකිය යුතු ආකාරයෙන් ඉහළ යැම මින් පැහැදිලිය. විදේශ ගෙය 2002 සිට 2009 දක්වා කාලය තුළ දෙගුණ වූ අතර එතැක් සිට එය කුම කුමයෙන් වර්ධනය වී 2017 වසර අවසානයේ දී එ. ජ. බොලර් ඩිලියන 28.7ක් විය. 2009 දී සියයට 86.2ක් වූ ද.දේ.නි.යට ඇති ගෙය අනුපාතය 2017 දී සියයට 77.4ක් දක්වා පහත වැටුන ද වඩාත් බරපතල වූ ගෙය සංශෝධනය සැලකිල්ලට ගත යුතුය.

විදේශ සංශෝධන සහ අපනයන ප්‍රක්ෂේපන කළ ආකාරයට වැඩි වූයේ නැත. ද.දේ.නිෂ්පාදනය ගක්තිමත්ව ඉහළ ගියේ නැත. ගෙය අරමුදල් මත වෙළඳාම් නොවන අංශයේ සිසු වර්ධනය නිසා 2010 2012 වසර තුනේ වාර්තා වූ සිසු වර්ධනයෙන් පසුව 2013 2016 කාල සීමාවේ දී ද.දේ. නිෂ්පාදනය සියයට 4.5ක සාමාන්‍යයක් දක්වා පහත වැටින. මෙම ගෙය ලබා ගැනීමේ උරුමය නිසා විදේශ ගෙය තත්ත්වය විශාල වශයෙන් පිරිසීමට පත් වූ බවත් එම අරමුදල් යෙදූව සමහර ව්‍යාපෘතින්ගේ ආදායම් උපදුන කාල සීමාව දිරිස බවත් සත්‍යයක් වූවත් ගෙය ප්‍රමාණයේ වර්ධනය දිගටම සිදු විය. ඊට අමතරව ගැවතුර සහ නියගය වැනි ස්වභාවික ආපදා මාලාවක් ද.දේ. නිෂ්පාදනයට බල පැ අතර එම වර්ධන අනුපාතය මැතක දී 2016 සියයට 4.5 සිට 2017 දී සියයට 3.3 දක්වා පහත වැටින.

මෙම ආණ්ඩුව රාජ්‍ය අයවැය හිගය 2020 දී සියයට 3.5 දක්වා අඩු කිරීමේ ඉලක්කය අරමුණු කර ගෙන දැඩි පියවර ඉදිරිපත් කර ඇත. සාර්ව ආර්ථික ස්ථායිතාවය පවත්වා ගැනීමට ආණ්ඩුව සැලකිය යුතු ප්‍රයත්න ගෙන ඇති අතර එම අරමුණ සඳහා ප්‍රතිසංස්කරණ ගණනාවක් සම්මත කර ගෙන ඇත. රාජ්‍ය මූල්‍ය ආදායම් ස්ථාවර කිරීමේ පියවරට අමතරව එහි සමාජ ආරක්ෂණ ජාල වැඩි සටහන් ප්‍රතිසංස්කරණයන් ද පවතී. 2025 ශ්‍රී ලංකා දැක්ම (2017 දී දියත් කරන ලද) ඉඩම් සහ ගුම වෙළඳ පොල කෙරේ බලපැමක් වන නියාමන ඉවත් කිරීමේ ප්‍රතිශේදන ඇතුළත් 2025 සඳහා පියවර ගණනාවක් තියම කෙරෙන ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇත.

මෙගේ අදහස අනුව සාර්ව ආර්ථික ස්ථායිතාවය පවත්වා ගැනීම වැදගත් කාර්යකි. එහෙන් සැලසුම් කරන ලද මෙම ප්‍රතිශේදන අන්තර්ජාතික මානව අයිතිවාසිකම් ප්‍රමිතින්ට අනුකූල මානව අයිතිවාසිකම් පදනම්ව තක්සේරු කිරීමෙන් වැළැක්විය යුතු නැත.

ආණ්ඩුව හෝ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ක්‍රියාත්මක කරන ලද හෝ ප්‍රකාශයට පත් කරන ලද ආර්ථික ප්‍රතිශේදන පිළිබඳව පුරුව මානව අයිතිවාසිකම් තක්සේරුවක් පවත්වා නැත. නිදසුනක් වශයෙන් ඉන්ධන සහනාධාර සහ සමාජ රක්ෂණ ප්‍රතිලාභ සපුරාක්තිකරණයේ දී හෝ රාජ්‍ය සේවාවන් හෝ රාජ්‍යය

සතු සංස්ථා වලට ලාභය කෙරේ නැඹුරු වූ තරකාණයක් හඳුන්වා දීමේ දී මෙම අභ්‍යාසය මානව අයිතිවාසිකම් දුෂ්ධී කෝණයකින් සිදු කිරීම අතිශයෙන් වැදගත් ය. පාඩු ලබන ආයතන පවත්වා ගැනීම ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් ණුක්ති විදිමට ඒ සමානව හානිකර බව නොපවසනවා නොවේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීර්ණ වැඩ සටහනක සහාය යටතේ විස්තීර්ණ අරමුදල් පහසුකමෙන් ලබාදු එහි ජ බොලර් බිලියන 1.5ක ආධාර ලබා ගත් තුන් අවුරුදු වැඩ සටහනක් අයවැය හිගය අඩු කිරීම, ආණ්ඩුවේ ආදායම වඩාත් වැඩි කිරීම සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වඩාත් ගක්තිමත් කිරීම අරමුණු කර ගත් පියවර ඇතුළත් ප්‍රතිශේදන ගණනාවකට හේතු විය.

උද්ධමන අනුපාතය සහ රාජ්‍ය මූල්‍ය විනය සම්බන්ධයෙන් නියම කර ගත් ඒවා වැනි සමහර සාර්ථක ආර්ථික ඉලක්ක සපුරා ගත් නමුත් මානව අයිතිවාසිකම් දුෂ්ධී කෝණයකින් බලන විට ආමත්තුණය කළ යුතු සමහර හිඛිස් පවතී. රාජ්‍ය මූල්‍ය විනය ක්‍රියාත්මක වෙත්ම සමාජ අය වැය ප්‍රතිපාදන සැලකිය යුතු මට්ටමිකින් අඩුවෙන් වැය කරන ලද අතර ඇතිවිය හැකි ආර්ථික පසුබැම මග හැරීම සඳහා විශේෂයෙන්ම සමාජ වැය ප්‍රතිපාදන වැඩි කිරීමේ අවශ්‍යතාවයක් පවතී.

වඩාත් නිශ්චිතව මැතක දී හඳුන්වා දුන් ප්‍රතිශේදන බලගක්ති සහ වග සහනාධාර සයුක්තිකරණයට හේතු වූ අතර ඉන්දන මිල, වෙළඳ පොල පදනම් මිල සූත්‍රයකින් ස්වයංක්‍රීයව නියම වේ. විදුලි ගාස්තු ද එවැනිම සූත්‍රයකින් නියාමනයෙන් ඉවත් කිරීමට නියමිතය. එවැනි පියවර දේරසින්, ගොවීන් සහ ග්‍රාමීය ප්‍රජාවන්ගේ ජ්වන මාරුග කෙරේ ඇති විය හැකි බලපෑම මගේ කණස්සල්ලට කාරණයකි. මගේ අදහස අනුව එවැනි කපා හැරීම් අවශ්‍ය කරන අය ඉලක්ක කර ගත් මුදල් පැවරීම්වලින් හෝ අවම වශයෙන් හානිපූරණය විය යුතු අතර ඒවා ප්‍රතිලාභීන්ට කාලීනව සහ කාර්යක්ෂම ආකාරයෙන් ලැබෙන බව තහවුරු කළ යුතුය. ග්‍රාමීය ආර්ථිකයේ ආයෝජන මෙම කුඩා පරිමාණයේ නිෂ්පාදකයන් ගේ ජ්වන මාරුගවලට (තාක්ෂණ පැවරීම්, වෙළඳ පොල පිවිසුම, මූල්‍ය, හොතික සහ ස්වභාවික සම්පත් ලබා ගැනීම්) සහාය ලබා දීමට යොමු විය යුතුය. එවිට සහනාධාර අඩු කිරීමෙන් ඉලක්ක වූ දුෂ්ධන් අයට කළින් සිටි තත්ත්වයට පත්විය හැකිය.

මා සමග සාකච්ඡාවට එකතු වූ බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව එකිනෙකිව ක්‍රාපයේ මානව සංවර්ධන දරුණුක අනුපාතයේ ඉහළින්ම සිටි රටවලින් එකක් බව අවධාරණය කළහ. ආදායම් අසමානතාවය ගණනය කරන ගිනි සංග්‍රහකය 1985 දී 32.5ක් වූ අතර 2016දී එය රටේ සමස්තයක් වශයෙන් 39.8 දක්වා ඉහළ ගොස් ඇත.

අද ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන දරුණුකයේ අගය 0.766 කි. ඒ අනුව ලෝකයේ රටවල් 188ක් අතරෙන් 73 වැනි ස්ථානයට පත්ව සිටි. රටේ ජන සංඛ්‍යාවෙන් සියයට 40ක් දරිද්‍රතා රේඛාවෙන් දෙගුණයටත් වඩා අඩු මාසික ආදායම් තත්ත්වයක සිටි. වත්මන් දරිද්‍රතා රේඛාව මාසයකට එක පුද්ගලයෙකුට රු. 4166 (එහි ජ බොලර් 28.61) කි. නාගරික, ග්‍රාමීය සහ වතු ජනතාව අතර ද ආදායම් විෂමතාවයක් පවතී. ග්‍රාමීය පුද්ගලවල දරිද්‍රතා අනුපාතය වැඩිය. රටේ පවතින උනපෝෂණ තත්ත්වය 2014 2016 කාල සීමාවේ දී සියයට 22.1 කි.

ර්ට අමතරව රටේ වැඩ කරන ජනතාවගෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් නිශ්චිත සිටින්නේ නොවිධිමත් අංශයේ ය. වඩාත්තිය සම්මිතවල සාමාජිකත්වය ලබා ඇති ප්‍රමාණය සියයට දහය කි. දුරවල වඩාත්තිය සම්මිත නිසා ආදායම් අසමානතාවය තහවුරුවිය හැකි අතර සේවක වැටුප්, ගුම වෙළඳ පොල පහත අර්ධයේ නොවෙනස්ව පවතිනු ඇත. එවිට වඩාත්තිය සම්මිතවලට නැවත බෙදා හැරීමේ තම සම්පූද්‍යායික ණුම්කාව ඉටු කිරීමට බලයක් නොමැති විය හැකිය. විශ්‍රාම වැටුප් කුම වලින් ප්‍රතිලාභ

අත්වන්නේ ජන සංඛ්‍යාවෙන් සියයට විස්සකට පමණි. නොවිධීමත් අංශයේ වැඩි කරන අයට සමාජ ආරක්ෂණය ලබා ගත නොහැකිය.

නිදහස් සෞඛ්‍ය ආරක්ෂණ සහ අධ්‍යාපන කුම 1940 ගණන්වල දී හඳුන්වා දීමෙන් පසුව රාජ්‍යය, දැයක ගණනාවක් තිස්සේ මෙම වැදගත් සමාජ ප්‍රතිපත්ති තහවුරු කිරීමේ සහ පවත්වා ගැනීමේ විශේෂ උත්සාහයක් ගෙන ඇත. මෙවැනි උරුමයන් පවත්වා ගැනීමට අධිශ්චානයක් තිබූණත් (පසුගිය වසරවල වියදම ඉහළ යැමේ ප්‍රවනතාවයක් දක්නට ලැබේන) 2017 අයවැය ලේඛනයේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශවල කිසියම් පසුබැමක් වාර්තා වීම මගේ කණස්සල්ලට හේතු විය. වඩාන් පොදු ආකාරයකින් ආණ්ඩුවේ ප්‍රනරාවර්තන වියදම (ද.දේ.නිෂ්පාදිතයෙන් සියයට 14.5) එම වසරවල පැවති ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී පවා 2000 ගණන්වල මූල් කාලයේ පැවති මට්ටම (ද.දේ.නිෂ්පාදිතයෙන් සියයට 20ට වැඩි) හේ අනෙකුත් සංවර්ධනය වන රටවල තත්ත්වය හා සැසැදීමේ දී සාපේක්ෂ වශයෙන් කුඩාය. එය තව දුරටත් ක්‍රේඛාදුවට ලක් නොවිය යුතුය. අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ පැවත්තිම්වල රාජ්‍ය වියදම් අඩු කිරීමෙන් රාජ්‍ය බඳු ආදායම් ගැලපීම සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කිරීම ඇත්තෙන්ම දීර්ශ කාලීන සංවර්ධනයට බාධාවක් විය හැකිය. එමෙන්ම සමාජ සහ ආර්ථික ස්ථායිතාවයට නිශේෂ ලෙස බලපෑ හැකිය.

2018 වසරේ දී අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා කෙරෙන වියදම් ඉහළ දුම්මට කර ඇති ප්‍රකාශය මම අගය කරමි. එහෙන් සමාජ වියදම් අනිතයේ දී හැම විටම අයවැය ඇසේතමේන්තුවලට ගැලපුන් නැති බව මගේ අවධානයට යොමු කෙරිණ. ආණ්ඩුව සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි වැදගත් සමාජ අංශවල රාජ්‍ය පොදුගලික හඳුවල්කාරිත්වය යොදා ගැනීමේ අදහස ප්‍රකාශ කර ඇත. මෙම රාජ්‍ය පොදුගලික හඳුවලකාරිත්වය, ආර්ථික, සමාජයීය, සහ සංස්කෘතික අයිතිවාසිකම් සැම කෙනෙකුටම සමානව ලබා දීම සහතික කිරීමේ ආණ්ඩුවේ මූලික වගකීමට සහ ලබා ගත හැකි උපරිම සම්පත් වෙන් කිරීමට බැඳී සිටීමට උග්‍ර ප්‍රාග්‍රාමීයක් නොවිය යුතුය.

සම්පත් වඩාන් විගාල වශයෙන් යෙදවිය යුතු බවට එකතුතාවයක් පවතී. ආණ්ඩුව බඳු පදනම පුළුල් කිරීමට පියවර ගෙන ඇත. එහෙන් රාජ්‍ය ආදායම් නිගය ඉහළ මට්ටමක පවතින අතර රාජ්‍ය මූල්‍ය සම්පත් සීමිත නිසා බලපෑමට ලක්ව ඇත. බඳු රස්කීරීම සරල කළ සහ බඳු පදනම පුළුල් කළ 2017 දේශීය ආදායම් පනත ඉස්මතු කර දැක්වීමට කැමැත්තෙමි. ඒ ආකාරයටම බඳු ව්‍යතිරේකයන් සම්බන්ධයෙන් දැනට පවතින අසිමර්යාර්ථ විසඳීම සඳහා ආණ්ඩුව යොදා ඇති ප්‍රයත්න ද මම පිළිගනිමි. කෙසේ ව්‍යවත් මා අදහස් කරන ආකාරයට ආර්ථික සහ සමාජයීය අසමානතාවය අඩු කරන අතර රාජ්‍ය ආදායම් උත්පාදනය සඳහා ආදායම් සහ ධන බඳු කාර්යක්ෂමව සහ ප්‍රමාණවත්ව යොදා ගැනීම තහවුරු කිරීමට තව දුරටත් පියවර ගත යුතුය.

වැට් බද්දේ වියදම ජනතාවගේ දුප්පත්ම කොටස දරන නිසා එම බඳු අනුපාතය සියයට 11 සිට 2016 දී සියයට 15 දක්වා සැලකිය යුතු ආකාරයෙන් ඉහළ දුම්ම ගැන මම කණස්සල්ලට පත්වෙමි. ඇත්තෙන්ම වැට් හරහා ආදායම් රස් කිරීම 2017 දී සියයට 56.5 දක්වා වේගවත් විය.

අද ආණ්ඩුවේ අයවැය දෙස බලන විට ගෙවීම රටේ ඉතාමත් වැදගත් වැය ශිර්ෂය බව පෙනේන්. දැනට ලබා ගන්නා ගෙයවලින් සැලකිය යුතු කොටසක් වෙන් කෙරෙන්නේ ඒ සඳහාය. ශ්‍රී ලංකාව 2012 දී මධ්‍යම ආදායම් ලබන තත්ත්වයට පත්වීමත් සමග අනුග්‍රාහක නොවන විදේශ ගෙය ප්‍රමාණයේ වෙනසක් දැකිය හැකිය. 2006 දී සියයට 7ක් වූ එය 2012 දී සියයට 50 දක්වා ඉහළ ගියේය. මෙම ගෙයවල ඉහළ පොදුමක් වේ. රට අමතරව සංවිත මධ්‍යස්ථාන මට්ටමක පවතී. රටේ ගෙය අවදානම් තත්ත්වය ඉතාමත් සැලකිල්ලෙන් කළමනාකරණය කළ යුතුය.

ආණ්ඩුව සහ අන්තර්ජාතික මූල්‍ය ආයතන විසින් සිදු කරනු ලබන ගෙය තිරසාර හාවය පිළිබඳ විශ්ලේෂණ මානව අයිතිවාසිකම් අන්තර්ග්‍රහණය කර ගන්නා ගෙය තිරසාර හාවය පිළිබඳ වඩාත් සවිස්තරාත්මක සහ තිරසාර හාවයේ සමාජයීය සහ පාරිසරික පැතිමානයන් මත පදනම් විය යුතුයැයි මම මේ සම්බන්ධයෙන් නිරදේශ කරමි. වගකිව යුතු රාජ්‍ය ගෙය (Sovereign) දීම සහ ලබා ගැනීම පිළිබඳ UNCTAD මූලධර්ම මත පදනම් වූ උත්තරීතර විගණන ආයතනයන්ගේ අන්තර්ජාතික සංවිධානය (INTOSAL) සම්පාදනය කළ රාජ්‍ය විගණනය සඳහා වූ තාක්ෂණ ප්‍රමිතින් විගණකාධිපති දෙපාර්තමේන්තුව සතුව පවතී.

වැඩි වන ගෙය ආපසු ගෙවීම සඳහා වඩාත් අඩු පිළිකාරී ප්‍රතිපත්ති විකල්ප ඇත්තැම් සමාජ වියදම් කපා හැරීය යුතු නොවේ. අඩුම වශයෙන් සැලකිල්ලට ගත යුතු උගනපුරක ප්‍රතිපත්ති විකල්ප තුනක් ඇත. පලමුව, ගනු ලබන වෙනත් පියවර අතර ක්‍රමානුකූලව වැඩි දියුණු වන බදු ප්‍රතිගේදන, සමාජ ප්‍රතිලාභ පුළුල් කිරීම සහ අවම වැශ්‍ය වැඩි කිරීම ඇතුළත් නොයෙකුන් මාර්ග තුළින් දේශීය ඉල්ලුම නග සිටුවීම. ද.දේ. නිෂ්පාදිතයේ වර්ධනය වැඩි දියුණුවේමේ ප්‍රතිඵලයක් වශයෙන් බදු ආදායම් ඉහළ යනු ඇත. දෙවැනිව, පසුගිය කාලය තුළ විශේෂයෙන්ම සාමය සහ ආර්ථික සංවර්ධන ක්ෂේත්‍රවල සිදු වූ මූලික වෙනස්කම් ආරක්ෂක වියදම්වල පිළිබිඳු වන්නේ ද යන්න පිළිබඳ සාකච්ඡාවක් ඇරීම්. තුන් වැනිව දේශීය ඉල්ලුම නග සිටුවීමට සහ කිසිවෙකු මග නොහැරීම තහවුරු කරනු සඳහා ආදායම් ජනනය කිරීමට බදු මුදල් අවකාශය පුළුල් කර ගැනීම සඳහා ගෙය නිමියන් සමග ගෙය පිළිබඳව තැවත සාකච්ඡා කිරීම. බදු ආදායම්, මූල්‍ය, ආර්ථික සහ සමාජයීය ප්‍රතිපත්තිවල එකිනෙකට මතා ගැලුවීමක් විය යුතුය.

දූෂණ, නීති විරෝධී මූල්‍ය ගළායැම් සහ මානව අයිතිවාසිකම්

රාජ්‍ය අයවැයන් සැලකිය යුතු කොටසක් සමාජ කාර්යන්ගෙන් ඉවත් කරන නිසා දූෂණය මානව අයිතිවාසිකම්වලට ද ආදාල වේ. නීති විරෝධී මූල්‍ය ගළා යැම් සහ ආර්ථික සංවර්ධනයේ අඩු මට්ටම් අතර ප්‍රබල සහස්ම්බන්ධතාවයක් පැවතීම අනුහුතික අධ්‍යයනයන්ගෙන් ඉස්මතු කර දැක්වීම පුදුමයට කරුණක් නොවන්නේ එම නිසාය. තිරසාර සංවර්ධන අරමුණු (SDG) 16.6 දූෂණය අඩු කිරීම ඉලක්ක කර ගනී. තිරසාර සංවර්ධන අරමුණු අරමුණු 16.4 අනුව 2030 වන විට නීති විරෝධී මූල්‍ය ගළා යැම් සැලකිය යුතු ලෙස අඩු කරන මෙන් රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටී.

දූෂණය වැළැක්වීම සහ මරදනය කිරීම ක්ෂේත්‍රයේ මෙම වසරේ මැයි මාසයේ දී සමහර විට වසර ගණනාවක් දිග් ගැසුණු නැඩු කෙශිනම් කරනු සඳහා විශේෂයෙන්ම දූෂණය සහ අල්ලස් පිළිබඳ නැඩු විභාග කිරීමට විශේෂ උසාවී පිහිටුවීම ගැන මම ආණ්ඩුවට සහ පාර්ලිමේන්තුවට ප්‍රශ්නය කරමි. එවායේ සාමාජිකයන් සුදුසුකම් මත පමණක් පත් කිරීම හා ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ඔවුන්ගේ සම්පූර්ණ තිල කාලය තුළ ස්වාධීනත්වය පවත්වා ගැනීම සහ එම උසාවී මූල්‍යමට වශයෙන් ස්වායත්ත්තාවයක් ඇති දේශපාලන බලපෑමෙන් හෝ මැදිහත්වීම්වලින් නොරවීමත් ඒ හා සමානව වැදගත් ය.

නීති විරෝධී මූල්‍ය ගළනයෙන් බදු ගෙවීම පැහැර හැරීම, මුදල් විශ්වාසිකරණය සහ දූෂණය ඇතුළත් පුළුල් පරායක සංයිද්ධියක් ආවරණය වේ. එවැනි ගළා යැම් මානව අයිතිවාසිකම් කෙරේ ඇති කරන නිශ්චාත්මක බලපෑම් නොයෙක් ආකාරයෙන් පිළිබිඳු විය හැකිය. මහජන මුදල් සහ ලබා ගත හැකි සම්පත් බාදනයට ලක්වීම මානව අයිතිවාසිකම් කෙරේ පුළුල්තම බලපෑම් ඇති කරන්නකි.

මෙම බලපෑම් තක්සේරු කිරීම සහ ප්‍රමාණවත් ප්‍රතිපත්ති සැලසුම් කොට ක්‍රියාත්මක කිරීම සඳහා නීති විරෝධී ගළායැම් පිළිබඳ තක්සේරුවක් අවශ්‍ය ය. එහෙත් මේ දක්වා ශ්‍රී ලංකාවේ නීති විරෝධී ගළා යැම් හෝ ගළා ඒම් පිළිබඳ අධ්‍යයනයක් හෝ නිල ගණන් බැලීමක් සිදු කර නැති බව මගේ සංවාරයේ දී දාන ගන්නට ලැබේන. මෙය සංකීරණ කාර්යක් බව (ඒ සිතා මතාම අදුරේ සංසරණය වන මූල්‍ය ගළායැම්

තක්සේරු කිරීමකි.) පිළිගන්නා අතර තිරසාර සංවර්ධන අරමුණුවලට අනුකූලව නීති විරෝධී මුදල් ගා යැමි තවදුරටත් සීමා කිරීම සඳහා මෙවැනි අධ්‍යායන පවත්වන මෙන් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි.

ලොව නීති විරෝධී මුදල් ගායැම්වලින් බහුතරය දේශ සීමා හරහා බදුවලට අදාළව කෙරෙන ගනුදෙනු බවට ගණනය කර ඇත. මෙම ගා යැමි වැඩියෙන්ම සිදු වන්නේ බැංකු සහ මූල්‍ය ආයතන හරහා ය. 'බෙගේ සේවා දායකයා හඳුනා ගන්න' මූලධර්මය යටතේ (දේශීය හෝ විදෙශීය බැංකුවලට) සැක කටයුතු ගනුදෙනු අදාළ බලධාරීන්ට වාර්තා කිරීමේ යුතුකමක් ඇත. කෙසේ වුවත් බදු ගෙවීම පැහැර හැරීම මෙම රටේ සාධනය වූ වරදක් සේ නොගැනෙන නීසා එමතිසා එය මුදල් විශුද්ධිකරණයට පදනමක් විය නොහැකිය තම ගනුදෙනු කරුවන්ගේ බදු ගෙවීම පැහැර හැරීමක් විය හැකි සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමට බැදීමක් බැංකුවලට නැත. මෙම නීතිමය හිඹැස වසා දුම්වත් බදු රස් කිරීම වැඩි දියුණු කිරීම සඳහා බැංකුවල සහාය ඉල්ලා සිටින ලෙසත් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි.

ව්‍යාපෘති මූල්‍යනය සහ අන්තර්ජාතික සංවර්ධන ආධාර

2009 දී යුද්ධය අවසන්වීමෙන් පසුව මහා පරිමාණයේ යටිතල පහසුකම් රට පුරා ආරම්භ කෙරිණ. කොළඹ පිටත වට රුම් අධිවේශී මාර්ගය, සාම්පූර් බලාගාරය,, හම්බන්තොට වරාය සහ හම්බන්තොට ගුවන් තොටුපොල රට තිබුණුන් ය. මෙම සියලු ව්‍යාපෘති 2000 අග / 2010 මුළු අනුමත කර දියත් කරන ලදී. මේ වන විට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජපානය, කොරියාව, ඉන්දියාව සහ විනයෙන් ලබා ගත් ව්‍යාපෘති මෙය පමණක් එ ජ බොලර් ඩිලියන 19.3ක් හෝ රජය ලබා ගත් මුළු මෙය ප්‍රමාණයෙන් සියලුට 48ක් වේ.

මගේ සංවාරය තුළ දී මෙම ව්‍යාපෘතින් සහ වෙනත් ඒවායේ සාධනීය පිටාර ගායැම් සියල්ලන් අනුළත් කර ගන්නා සංවර්ධනය නගා සිවුවීමට සහ අසමානතා විසැදීමට මෙන්ම මානව අයිතිවාසිකම් කෙරේ ඒවායේ අහිතකර ප්‍රතිඵල වැළක්වීමට උපයෝගී වන්නේ ද සහ ඒ කෙසේද යන්නට අදාළ සැක සංකා ගණනාවක් ප්‍රකාශ කෙරිණ.

නිදසුනක් දක්වීමට ඉඩ දෙන්න. නාගරික පුනර්ජනන වැඩි සටහන කොළඹ නගරය "ලෝකය පිළිගන් නගරයක" බවට පත් කිරීම සඳහා 2010 මුල් කාලයේ සිට ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. ඉන් 2010 2014 අතර කාලයේ දී තොටුවීමන් වාසස්ථානවල සහ සමාන ප්‍රශේෂවල ජීවත් වන පවුල් 50,000කට වැඩි ප්‍රමාණයක් නව නිවාස යෝජනා කුමවල තැවත පදිංචි කරවීමට අදහස් කෙරේ.

2014 දී නිවාස පිළිබඳ විශේෂ වාර්තාකරු නිසි ක්‍රියාවලියකින් තොරව කොළඹ ප්‍රදේශීය ජනතාව ඉවත් කිරීමට අදාළ තොරතුරු ආණ්ඩුවේ අවධානයට යොමු කෙළේය. ඒ අවස්ථාවේ දී විශේෂ වාර්තාකරු බලහත්කාරයෙන් ඉවත් කිරීම පිළිබඳව වාර්තා වන බව ඉස්මතු කර දැක් වූයේය. ඒ වන විටත් ඉවත් කර ඇති බොහෝ ප්‍රවුල්වලට කළුන් පොරොන්දු වුවද ප්‍රමාණවත් වන්දී ගෙවීමක් සහ විකල්ප නිවාස ලබා දීමක් සිදුව නැත. මැඟක දී සිදු කරන ලද අධ්‍යායනයකින්, ක්‍රියාත්මක කිරීමේ මුල් අදියරේ දී ගිවිසුම සියලු ජාතික භාෂාවලින් ලබා ගත තොහැකිවීම සහ ඉවත් කිරීම සහ නැවත පදිංචි කිරීම නීසා තම නිවාස අහිමි වූ ජනතාවට වන්දී ගෙවීමට අදාළ ගැටුළ ඇතුළත් කැමුත්තේන් තොරව නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ තොයෙකුත් අඩුපාඩු ඉස්මතු කර දක්වන ලදී.

මානව අයිතිවාසිකම් ගරු කිරීම සහ සමාජයේ ඇතුළත් කර ගන්නා ආර්ථික වර්ධනය එකිනෙකට පරස්පර වන්නේ නැත. ඒ වෙනුවට රට එකිනෙක ගක්තිමත් කළ හැකිය. අන්තර්ජාතික මානව

අයිතිවාසිකම් ගිවිසුම්වල ආර්ථික වැදගත්කම තීරණාත්මකය. ව්‍යාපෘතින්ගේ සාධනීය ලක්ෂණ සැබුවින්ම සමස්ත ජනතාවටම ප්‍රතිලාභ අත්වීම තහවුරු කිරීමෙන් විදේශ ආයෝජනවල පිටාර යැමි අභ්‍යන්තරව එලපුයෝජන අත් කර ගැනීමට ඉවහල්වන අතර ව්‍යාපෘතින්ගේ නිශේධාත්මක බලපැමි අවම කිරීමෙන් ව්‍යාපෘතිවල පාරිසරික සහ සමාජයීය තීරණාර භාවය ගක්තිමත් කරයි.

ජනතාවගේ ප්‍රතිලාභ සහ මානව අයිතිවාසිකම් ගරු කරන යටිතල පහසුකම් ව්‍යාපෘති පමණක් සිදු වන්නේය යන්න සහතික කිරීමට ශ්‍රී ලංකාවේ ස්ථාපිත නිතියෙන් දැක්වෙන්නේ කුමක් ද?

2001 කැමැත්තෙන් තොරව නැවත පදිංචි කිරීමේ ජාතික ප්‍රතිපත්තිය, පිඩාවට පත් ප්‍රජාවන් සඳහා උපදේශන සහ වන්දී ලබා දීම සම්බන්ධයෙන් සමහර ප්‍රතිපාදන දක්වා ඇති බව මගේ අවධානයට යොමු කෙරීණ. ශ්‍රී ලංකාව ජාතික පාරිසරික පනත මගින් (1988 සංගේධනය කරන ලද) ව්‍යාපෘතිවල පාරිසරික බලපැමි ඇගයීම සඳහා පියවර සම්මත කර ඇත. කෙසේ වුවත් මහජන උපදේශන සඳහා ඇති කාල සීමාව, ස්ථානීය සහ භාෂාමය ගැටලු නිසා ලේඛන ලබා ගැනීම සහ පශ්චාත් පාරිසරික බලපැමි ඇගයීම ප්‍රමාණවත් නොවීම වැනි අඩුපාඩු පවතී. උමා ඔය සහ පෝර්ට සිටි වැනි ව්‍යාපෘති පිළිබඳව පවත්වන ලද සමාජයීය සහ පාරිසරික බලපැමි ඇගයීම ගැන ඇති සැක සංකා නිසා ත්‍රියාවලියේ ඇති වලංගුතාවය ගැන ප්‍රශ්න මතු කෙරේ. කැමැත්තෙන් තොරව ඉඩම්වල නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තිය තවම පවතින්නේ නිති රාමුවක් වශයෙන් නොව ප්‍රතිපත්තියක් වශයෙන් පමණි. දැනට ඇති මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවලට යෙදෙන්නේ බෙහෙවින් අඩුවෙනි. (උදා. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය, පෝර්ට සිටි වැනි)

ශ්‍රී ලංකාවේ නිති රාමුවෙන් යටිතල පහසුකම් ව්‍යාපෘතින්වල සවිස්තරාත්මක සහ පූර්ව මානව අයිතිවාසිකම් තක්සේරුව පැවැත්වීමේ බැඳීමක් ස්ථාපනය කර නැත. මෙම කරුණ පිළිබඳව පවතින අන්තර්ජාතික මානව අයිතිවාසිකම් ප්‍රමිතින් පදනම්ව ගක්තිමත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමෙන් මෙම හිඹුසු වසා දමන මෙන් මම ආණ්ඩුවට උපදෙස් දෙමි. පාරදුශා භාවය වැඩි කිරීම, උපදේශන සහ පිඩාවට පත්විය හැකි ජනතාවගේ සහභාගිත්වය අන්තාවශා ය. ත්‍රියාවලියේ ත්‍රියා පටිපාටි පිළිබඳ මෙම ලක්ෂණ ස්ථාපනය කොට නිතියෙන් නිසි පරිදි නියාමනය කළ යුතුය.

ආණ්ඩුවුම ව්‍යවස්ථාවට එකතු කරන ලද 19 වැනි සංගේධනයට තොරතුරු ලබා ගැනීමේ අයිතිය අන්තර්ගත කිරීම ගැන මම ප්‍රශ්නයා කරමි. යටිතල පහසුකම් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේ වැදගත්කම ඉස්මතු කරනු කැමැත්තෙමි. එමෙන්ම 2016 අංක 12 තොරතුරු ලබා ගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ තොරතුරු ලබා ගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමක් පත් කිරීම ගැන සතුව වෙමි.

කොළඹ දී මට නමු වූ අන්තර්ජාතික ණය දෙන්නේ සහ ප්‍රදානකයේ මුවන් මූල්‍යනය කරන ව්‍යාපෘතිවල පාරිසරික සහ මානව අයිතිවාසිකම් බලපැමි ගැන කණස්සල්ල පළ කළහ. කෙසේ වුවත් ඒ කිසිවෙතු සතුව මානව අයිතිවාසිකම් බලපැමි තක්සේරු කිරීමේ ආකාති රාමුවක් තිබුණේ නැත. සමහරු ව්‍යාපෘති පිළිබඳව අවසාන තීරණයක් ගැනීමට පෙර කරන ලද “සමාජ” සහ “ස්ත්‍රී පුරුෂ භාවිය” බලපැමි ඇගයීම ගැන සඳහන් කළ ද එම ව්‍යාපෘති ඇගයීමට ලක් කළ නෙතික ප්‍රමිතින් පැහැදිලි නැත. එමෙන්ම මෙම ඇගයීම්වල ප්‍රතිඵල ජනතාවට විවෘත වී නැත. එමනිසා වාස්ත්වික සහ ත්‍රියාපටිපාටි යන අයිතිවාසිකම් දෙකාටසම ආවරණය වන ආකාරයට ව්‍යාපෘතිවල මානව අයිතිවාසිකම් බලපැමි තක්සේරු කිරීමට වඩාත් ගක්තිමත් ආකාති රාමුවක් ස්ථාපනය කරන මෙන් මම අන්තර්ජාතික මූල්‍ය පාර්ශ්වකරුවන්ට උපදෙස් දෙන්නෙමි.

ක්‍රියා නිය සහ මානව අයිතිවාසිකම

ක්‍රුඩ ගිය පිළිබඳව ශ්‍රී ලංකාවට දෙක ගණනාවක් ඇතට දිවෙන දීර්ස ඉතිහාසයක් ඇත. මෙම ක්‍රමය ඇත්ත වශයෙන්ම ගිය ලබා ගන්නන් ගේ ජ්‍යෙන මාරුග ගක්තිමත් කිරීමෙන් බොහෝ මිනිසුන් දුරිදතාවයෙන් නගා සිවුවීමට ඉවහල් විය. කෙසේ වූවත් මට මෙරට දී හමු වූ ගිය දෙන්නන්ගේ අපයෝජනයන්ගේ සංඛ්‍යාව, නිරන්තරතාවය සහ බරපතලකම නිසා හදිසි රාජ්‍ය පියවර ගත යුතුය.

ගිය ලබා ගන්නන්ගේ ව්‍යාප්තිය ඉතාමත් පුළුල්ය. තම ගිය සඳහා සියයට 220ක් දක්වා පොලී අනුපාත අය කරන සහ වැළැ පොලී අනුපාත යොදා ගන්නා ක්‍රුඩ ගිය ලබා දෙන මූල්‍ය ආයතන දුප්පත් ස්ථීන් සහ යුද්ධයෙන් පිඩාවට පත් පුදේශ විශේෂයෙන් ඉලක්ක කර ගනී. මේ සම්බන්ධයෙන් ආර්ථික සහ සමාජ ජ්‍යෙන්තයේ දී ස්ථීන්ට එරහි වෙනස් කොට සැලකීම් තුරන් කිරීමේ (13 වගන්ති) බැඳීමක් පැවරෙන ස්ථීන්ට එරහි වෙනස් කොට සැලකීම් තුරන් කිරීමේ සන්ධානය 1981 දී ශ්‍රී ලංකාව අපරානුමත කර ඇති බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

මෙම ගිය දෙන්නන් මෙම ගිය පිළිබඳව අවදානම තක්සේරු කිරීමට කිසියම් මග පෙන්වීමක් අනුගමනය නොකිරීමත් අසාධාරණ කොන්දේසි යටතේ අය කිරීමත් නිසා රට්ටී කාන්තාවන් විශාල සංඛ්‍යාවක් තම ගිය ගෙවීම පැහැර හැරීමෙන් කොල්ලකාරී ගිය පද්ධතියක හිර වෙති.

මෙම යාන්ත්‍රිය සැලසුම් කර ඇත්තේ අධික ලාභ ලබා ගැනීමට සහ දුප්පත් ගිය ගැනීයන් විශේෂයෙන් කාන්තාවන් මත අධික බරක් පැවතිම සඳහාය. සමහර කාන්තාවන් මෙම ගිය ලබා ගන්නේ තම ව්‍යාපාර ගොඩ නැගීම සඳහාය. එහෙත් බොහෝ දෙනකු එහි දී සාර්ථක වන්නේ නැත. ක්‍රුඩ සහ කුඩා ව්‍යාපාර සඳහා පිතකර පරිසරයක් නොමැති (ඉතා ඉහළ පොලී අනුපාත වැනි) තත්ත්වයක් සහ ඉතාමත් අඩු ආර්ථික වර්ධනයක් පවතින තත්ත්වයක් යටතේ මෙය පුදුමයට කරුණක් නොවේ. තවත් කාන්තාවන් මෙම ගිය ලබා ගන්නේ තමන්ගේත් තම පවුල්වලත් මූලික පරිහෝජන අවශ්‍යතා සපුරා ගැනීම සඳහාය. තවත් අය ගිය ලබා ගන්නේ අනෙකුත් ගිය ගෙවීමට ය. කාන්තාවන් එකම අවස්ථාවේ විවිධ ගිය ලබා දෙන්නන්ගේන් ගිය 3ක් හෝ 4ක් ලබා ගැනීම සාමාන්‍ය දෙයකි.

ගිය අය කරන්නේ සමහර විට දිනපතාම පාහේ ගිය එකතු කිරීමට එම නිවෙස්වලට යති. මුවහු මූදල් ලැබෙන තෙක් පැය ගණනාවක් එම නිවෙස්වල රඳි සිටිති. සමහර විට මෙම ගැහැනු ගිය රස් කරන්නන්ගේ මානසික සහ කායික ප්‍රවෙශීත්වයට ලක් වෙති. සමහර අවස්ථාවල ගිය රස් කරන්නන් ගිය වාරිතය වෙනුවට “ලිංගික ආස්ච්වාදය” ලබා ගැනීමට බලපෑම් කළ බව මෙගේ අවධානයට ලක් විය. ගිය කරුවන් ගිය ආපසු ගෙවීම සඳහා තම වකුගතු විකිණීමට උත්සාහ කළ අවස්ථා ද දැන ගන්නට ලැබේණ. සමහරු තම ගම් හැර යති. “ගිවිසුම කඩ කිරීම” නිසා ගැහස්ථ ප්‍රවෙශීත්වයට ලක් වෙති. නැතිනම් ගිය ආපසු ගෙවීම සඳහා වඩාත් මහන්සියෙන් වැඩි පැය ගණනක් වැඩි කරති. ගිය ගැනීයන් සිය දිවි නසා ගැනීම මෙම අයට ක්‍රුඩ ගිය ගතිත්වය හා බැඳී ඇත.

මහ බැංකුව නියාමනය කරන්නේ මහජනයාගෙන් තැන්පතු භාර ගන්නා සහ කළමනාකරණය කරන මූල්‍ය ආයතන පමණි. ඔවුන් සඳහා ආණ්ඩුව පොලී අනුපාතයේ සියයට 35ක සීමාවක් පනවා ඇත. කෙසේ වූවත් ක්‍රුඩ ගිය විශාල ප්‍රමාණයක් යොමු වන්නේ ඔවුන්ට අය කළ හැකි පොලී අනුපාතයේ සීමාවක් නැති, නියාමනය නොවන ගිය දෙන්නන් හරහා ය. මූල්‍ය ආයතන (ලාභ ලබා ගැනීම සඳහාම යොමු වූ) ගිය හඳුන්වාදීමේ දී විභාත් ආක්‍රමණයිලි වන අතර අරමුදල් බෙදා හැරීමේ දී විභාත් ඉක්මන් වේ. 2016 දී සම්මත කළ අංක 6 ක්‍රුඩ මූල්‍ය පනතින් ක්‍රුඩ මූල්‍ය ව්‍යාපාරයේ යෙදීමේ දී බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවය දක්වා ඇත. කෙසේ වූවත් එම නිතිය ව්‍යාත්මක වී නැති.

නියගයෙන් පිඩාවට පත් සමහර පුදේශවල ගැහැනුන් ලබා ගත් රුපියල් 100,000කට නොවැඩි සහ ගිය ආපසු ගෙවීම අඩුම වශයෙන් මාස තුනක හිගයක් පවතින ගිය මූදල් කපා හැරීමේ වැඩි සටහනක්

ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කිරීම සතුවට කරුණකි. කෙසේ ව්‍යවත් එක ප්‍රශ්නයක් වන්නේ ගෙය ලබා දෙන්නන් ගෙයගැනීයන්ට ඇති කරන පීඩිය නිසාත් ගෙය එකතු කරන්නන් ගෙය ගෙවීම් දිගු කළක් ප්‍රමාද කිරීමට ඉඩ නොදෙන නිසාත් ඉතාමත් අවදානමක් ඇති අය ඇතුළත් ගැහැනුන් බොහෝ දෙනාකුට මෙම වැඩි සටහනින් සහනයක් ලබා ගැනීමට නොහැකි විමය. ඇරත් ඉහතින් විස්තර කරන ලද ක්ෂේද ගෙය භාවිතය සහ අයරා කටයුතු මෙම ප්‍රදේශවලට පමණක් සීමා වී තැත.

වෙළඳපොල ආර්ථිකයන්හි ගෙය දෙන්නන් ගනු ලබන අවදානමට වගකිව යුතු වන්නේ ඔවුන් ය. එසේ නොමැතිව ඔවුන් අය කරන පොලිය නොසලකා සම්පූර්ණ මූදලම ආපසු ගෙවන්නේ නම් (මෙහි අධ්‍යයනය කළ සිද්ධීන්වලදී ඔවුන්ට විශාල ගෙය රක්ෂණ ආවරණයක් ලැබෙන බව පෙනේ.) බරපතල සඳාවාරමය උවදුරක ප්‍රශ්නයක් නිරමාණය වේ. සත්‍යය වගයෙන්ම සිදුව ඇත්තේ මෙයයි: ආපසු ගෙවීමේ හැකියාවක් තැනි ගැහැනුන් දහස් ගණනකට අසාධාරණ, අධික ගෙය ලබා දී ඇතේ. මෙම තත්ත්වය මූල්‍ය ව්‍යාපාරික කටයුතුවල තිරතවන සියලු ආකාරයේ ආයතන සහ සංවිධාන නිල වගයෙන් ලියා පදිංචි ඇත්ද යන්න නොසලකා සම්පූර්ණ මූල්‍ය අංශය සඳහා ද ව්‍යාපාර සහ මානව අයිතිවාසිකම් පිළිබඳ ජාතික ක්‍රියාත්මක සැලැස්මක් ස්ථාපනය කිරීමේ වැදගත්කම ඉස්මතු කරයි.

ක්ෂේද ගෙය ව්‍යාපාරයේ යෙදි සිටින සියලු මූල්‍ය ආයතන සහ ප්‍රදේශලයන්ට අය කළ හැකි පොලී අනුපාත වල උපරිමය නියම කිරීමටත්, තම ගෙය පිළිබඳ අවදානම තක්සේරු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ මගපෙන්වීම් ඇතුළත් සහ අන්තර්ජාතික මානව අයිතිවාසිකම් ප්‍රමිතින්ට අනුකූලව ගෙය අය කර ගැනීමට ඔවුන්ට ගත හැකි පියවර නියාමනය සහ සීමා කිරීමට ගක්තිමත් සහ දඩ් නියමයන් සම්මත කර කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන මෙන් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි. අධික පොලී සහිත ක්ෂේද ගෙය ගුනා වන (හෝ ගුනා කළ හැකි) සහ වින්දිතයන්ට තම මූදල් වන්දී වගයෙන් ආපසු ඉල්ලා සිටිමේ අයිතිව ඉඩ සැලසෙන නීති ස්ථාපනය කළ යුතුය. අවදානමට ලක්ව ඇති කණ්ඩායම් විශේෂයෙන්ම ගැහැනුන් ගෙය දෙන්නන් විසින් සුරා කැමට සහ අපයෝජනය කිරීමෙන් වැළැක්වීමට නීති සම්මත කරන තෙක් ගෙය තහනම් කිරීමේ ප්‍රකාශයක් නිකුත් කරන මෙන් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි.

මෙම ගෙය ලබා ගන්නන්ගේ පැහැදිලිවම ආවරණය කළ යුතු මූල්‍ය අවශ්‍යතා පවතී. දුප්පතුන්ට ප්‍රදේශලික ක්ෂේද ගෙය මගින් පොදු අවශ්‍යතා සඳහා මූදල් ගෙවීමට බල කළ නොහැකි නිසා එය රාජ්‍යයේ වගකිමකි. එක අතිකින් වඩාත්ම අවශ්‍යතාවයෙන් යුත් අයට විශාල වගයෙන් ලබා ගැනීමට හැකිවන ආකාරයට රාජ්‍ය බැංකු තම අනුග්‍රාහක ගෙය මාරුග ව්‍යාප්ත කළ යුතුය. (සාමාන්‍ය පොලී අනුපාතයක් පවා දුප්පත් ගෙය ගන්නන්ට ඉමහත් වර්ධනයක් වනු ඇතේ.) අනෙක් අතට ඩුදෙක්ම සමාජයේ අරමුණක් ඇතිව ක්ෂේද ගෙය කර්මාන්තය නගා සිටිමේ සඳහා සමුපකාර මූල්‍ය මූල පිරිම් යොදා ගැනීම සෞයා බැලීම වැදගත් ය. සාධාරණ පොලී අනුපාත යටතේ අවශ්‍ය අයට ගෙය ලබා දීම සඳහා ආණ්ඩුව විසින් උතුරේ දියත් කර ඇති නීතිමු සමුපකාර මූල්‍ය යෝජනා ක්‍රමය ගැන මා සතුව වන්නේ එම නිසාය. මෙම වැඩි පිළිවෙළ රටේ වෙනත් ප්‍රදේශවලටත් ව්‍යාප්ත කිරීම මම නිරදේශ කරමි.

මෙතෙක් විස්තර කරන ලද බරපතල තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජයේ සහ සංස්කෘතික අයිතිවාසිකම්වල නීතිමය තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම කෙතරම් අදාළද සහ කාලීන ද යන්න පෙන්වුම් කරයි. ගෙය ගැනීයා අපේක්ෂා හංගත්වයට පත්ව ඇත්තේ නම් ආහාර සහ ප්‍රමාණවත් නිවාස වැනි අයිතිවාසිකම්වලට ශ්‍රී ලංකාවේ ද විසඹුම් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ගිවිසුම් හෝ පොරොන්ද ඉටු කළ යුතුය යනුවෙන් බොහෝවිට පරිවර්තනය වන *pocto sunt servanda* මූලධර්මය යටතේ විසඹා ගැනීමට අධිකරණයකට සහ / හෝ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යුතුය.

ශ්‍රී ලංකාව 1980 දී ආර්ථික, සමාජයේ සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සන්ධානය අපරානුමත කළ ද එම අයිතිවාසිකම් තවම පැහැදිලිව ආණ්ඩුක්ම ව්‍යවස්ථාවට අන්තර්ග්‍රහණය කර

නොතිබේම එම අයිතිවාසිකම බලාත්මක කිරීමට කිසියම අකමැත්තක් පවතින බව පිළිබඳ වීමෙන් පැහැදිලි වේ.

එක අතකින් මෙම සන්ධානය අපරානුමත කිරීමෙන් ඒවා සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සහතික කිරීම සඳහා අයිතිවාසිකම දරන්නන්ට නීතිමය ත්‍රියා මාරුග ප්‍රතිපාදන ලබා දීමට ශ්‍රී ලංකාව කැපවී සිටී. අනෙක් අතට ජාතික අධිකරණය අධ්‍යාපනයට ඇති අයිතිය වැනි සමහර ආර්ථික සහ සමාජය අයිතිවාසිකම බලාත්මක කළ හැකි බව දැනටමත් පිළිගෙන ඇත. සියලු ආර්ථික, සමාජය සහ සංස්කෘතික අයිතිවාසිකම අධිකරණයේ පිහිට ලබා ගැනීම ඇතුළත්ව ජාතික නීති පද්ධතියට ඇතුළත් කිරීම සඳහා ආන්ත්‍රිකම ව්‍යවස්ථා සංශෝධන ත්‍රියාවලියට සහාය දක්වන මෙන් මම ආණ්ඩුවට උපදෙස් දෙන්නෙම්. රටේ ආර්ථික සහ සමාජය අයිතිවාසිකම පිළිබඳ තිරණ ගැනීමේ ද ශ්‍රී ලංකාව අන්තර්ජාතික මානව අයිතිවාසිකම නීතියට ඇති බැඳීම සැලකිල්ලට ගන්නා මෙන් මම අධිකරණයට තිරදේශ කරමි.

මෙම සංචාරය පිළිබඳ තොරතුරු

මට විදේශ කටයුතු ඇමති, මූදල් ඇමති, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය ඇමති සහ වෙනත් අය අතර සංවර්ධන කුමෝපාය සහ ජාත්‍යන්තර වෛළද අමාත්‍යාංශය, සමාජ බලගැනීවේමේ අමාත්‍යාංශය, සුන් සාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, කමිකරු සහ වෘත්තීය සම්ති සම්බන්ධතා අමාත්‍යාංශය, නීතිය සහ සාමය අමාත්‍යාංශය, කාන්තා සහ ලමා කටයුතු අමාත්‍යාංශය සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෙවදා අමාත්‍යාංශය සහ ජාතික ඒකාබද්ධතා සහ සංහිරියා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම යන අමාත්‍යාංශවල සහ ආයතනවල උසස් නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනුග්‍රහය ලැබුවෙම්. රට අමතරව මම විගණකාධිපති, නීතිපති, මහ බැංකුවේ අධිපති සහ සංහිරියා යාන්ත්‍රණ සම්බන්ධිකරණය සඳහා වූ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ද හමු වූ යෙයම්.

මට මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන් මෙන්ම, අල්ලස් සහ දූෂණ වෝදනා වීමරුණය කිරීමේ කොමිසම සහ පොලිසියේ මූල්‍ය අපරාධ වීමරුණය කොට්ඨාගයේ නිලධාරීන් මූණ ගැසීමට අවස්ථාවක් ලැබේණ.

මගේ වැඩ සටහනට පාර්ලිමේන්තු මංත්‍රිවරුන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලේක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, සහයෝගිතා ආයතන, පුද්ගලික බැංකු සහ ණය ලබා දෙන්නන්ගේ සංගම් මෙන්ම සිවිල් සමාජ, වෘත්තීය සම්ති සහ ගාස්ත්‍රායන්ගේ නියෝගිතයන් හමු වීම ද ඇතුළත් විය. මට කටුනායක සංචාරය කිරීමට ද අවස්ථාවක් ලැබේණ.

මා හමුවීමට කාලය ලබා දුන් සහ අපගේ විවෘත සහ අවංක සංචාරයට සහභාගි වූ සියලු සම්භාෂකයන්ට මගේ කාන්තයාතාවය පළ කරනු කැමැත්තෙම්.